



DMoE  
Sabaragamuwa

# ලංසු සඳහා ආරාධනයයි

අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික  
කටයුතු අමාත්‍යාංශය  
සබරගමුව පළාත් සභාව  
සබරගමුව පළාතේ පාසල් සඳහා ලීබඩු උපකරණ සැපයීම හා  
බෙදාහැරීම

සබරගමුව පළාතේ පාසල්වල පිහිටි වෘත්තීය මාර්ගෝපදේශ උපදේශන මධ්‍යස්ථාන හා ක්‍රියාකාරකම් කාමර සඳහා අවශ්‍ය ලීබඩු උපකරණ සැපයීම සඳහා අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් සුදුසුකම් ලත් ලංසු කරුවන්ගෙන් මිල ගණන් කැඳවනු ලැබේ.

අයිතමයේ අංකය	විස්තරය	ප්‍රමාණය	ලංසු සුරක්ෂණ ඇපකරය (ශ්‍රී ලංකා රු.)
01.	ශිෂ්‍ය පුටු	480	43,200
02.	ශිෂ්‍ය මේස	480	57,600
03.	ගුරු පුටු	28	5,000
04.	ගුරු මේස	28	6,000

(ඉහත උපකරණ පරිගණක විද්‍යාගාරවල භාවිතා කරන උපකරණවලට සමාන විය යුතුය.)

- I. ගෙනවිත් භාරදිය යුතු දිනය:- කොන්ත්‍රාත් ප්‍රදානය කරන ලද දින සිට දින 45 ක් ඇතුළත.
- II. ජාතික තරගකාරී ලංසු කැඳවීමේ (NCB) ප්‍රසම්පාදන ක්‍රමය යටතේ පැවැත්වේ.
- III. එක් ලංසු කරුවෙකුට තමන්ට කැමති පරිදි එක් අයිතමයකට හෝ ඊට වැඩි ගණනකට ලංසු ඉදිරිපත් කළ හැක.

02. මේ පිළිබඳ උනන්දුවක් දක්වන ලංසු කරුවන්ට සබරගමුව පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙතින් වැඩිදුර විස්තර ලබාගත හැකි අතර ( දුරකතන අංක 045 - 2222542 ) **2021/09/29 සිට 2021/10/18** දක්වා සතියේ වැඩ කරන දිනවල පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ලංසු ලිපි ලේඛන ගාස්තු රහිතව පරීක්ෂාකර බැලිය හැකිය.

03. **2021/09/29 දින සිට 2021/10/18** දින දක්වා පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පහත ලිපිනය වෙත ලිඛිත ඉල්ලීමක් කර රු.1500.00 ක ආපසු නොගෙවන ගාස්තුවක් මුදලින් ගෙවීමෙන් පසු ලංසු ලේඛන කට්ටල ලබා ගත හැක.

04. මුද්‍රා තබන ලද ලංසු අනුපිටපතක් සහිතව 2021/10/21 දින පෙ.ව 11.00 ට හෝ ඊට පෙර පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ මෙම අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී කාමරය ඉදිරිපිට තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම මගින් සිදු කළ හැක. ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ. ලංසු ඉදිපත් කරන කවරයේ වම්පස ඉහල කෙළවරේ "ලිඛිත උපකරණ සැපයීම හා බෙදාහැරීම සඳහා ලංසු - GEMP 2021" ලෙස සඳහන් කළ යුතුය. ලංසු විවෘත කිරීම ලංසු පත් භාර ගැනීම අවසාන වූ වහාම සිදු කරනු ලබන අතර එම අවස්ථාවට ලංසු කරුට හෝ ඔහුගේ බලය ලත් නියෝජිතයෙකුට සහභාගී විය හැක. (ලංසු කරුගේ නියෝජිතයෙකු ලංසු විවෘතය සඳහා සහභාගී වන්නේ නම් ඒ සඳහා ලිපියක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ)

ලංසු එවිය යුතු ලිපිනය-

**ලේකම්,  
අධ්‍යාපන තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,  
සබරගමුව පළාත් සභාව,  
නව නගරය,  
රත්නපුර.**

06. සියළුම ලංසු 2022/01/19 දින දක්වා වලංගු විය යුතුය.

07. ලංසුව සමග මෙහි පළමු ඡේදයේ සඳහන් වටිනාකමට "ලේකම්, අධ්‍යාපන තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සබරගමුව පළාත් සභාව, නව නගරය, රත්නපුර" නමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වාණිජ බැංකුවකින් ලබාගත් ලංසු බැඳුම්කරයක් ඉදිරිපත් කළ යුතුය. එහි ලංසු කැඳවීමේ නම "පාසල් ලිඛිත උපකරණ සැපයීම සඳහා ලංසු සුරක්ෂණ මුදල-2021 GEMP" ලෙස සඳහන් විය යුතු අතර, එය ලංසු ලිපි ලේඛන සමග අමුණා ඇති ආකෘතියට අනුකූලව ඉදිරිපත් කළ යුතුය. ලංසු සුරක්ෂණය 2022/02/16 දින දක්වා වලංගු විය යුතුය. යම් ලංසු කරුවෙකු ලංසු බැඳුම්කරය වෙනුවට අදාළ මුදල අමාත්‍යාංශයට තැන්පත් කිරීමට අපේක්ෂා කරන්නේ නම් නියමිත මුදල අමාත්‍යාංශයේ ලේකම්ගේ නමින් ඉහත සඳහන් කාරණය සඳහන් කර මුදලින් ගෙවා ලදුපතේ මුල් පිටපත ඉදිරිපත් කිරීමෙන් සිදු කළ හැක.

08. මෙම ලංසු කැඳවීම සම්බන්ධයෙන් පැන නගින ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රසම්පාදන කමිටුවේ සභාපති සතුවේ.

එච්.ඩී. සිසිර,  
සභාපති,  
අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව,  
අධ්‍යාපන තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,  
සබරගමුව පළාත් සභාව,  
නව නගරය - රත්නපුර,  
2021/09/28  
දුරකතන -045-2222542

